



ශ්‍රී ලංකා
ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
පාර්ලිමේන්තුව

1997 අංක 37 දරන
ජාතික ආරක්ෂක බදු (සංශෝධන) පනත

[සහතිකය සටහන් කළේ 1997 දෙසැම්බර් මස 23 වන දින]

ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී.

1997 දෙසැම්බර් මස 26 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
ගැසට් පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී.

ශ්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කරන ලදී.

කොළඹ 1, රජයේ ප්‍රකාශන කාර්යාංශයෙන් මිළදී ලබාගත හැකිය.

මිල : රු. 4.50 යි.

තැපැල් ගාස්තුව : රු. 2.50 යි.

**1997 අංක 37 දරන ජාතික ආරක්ෂක බදු
(සංශෝධන) පනත**

[සහතිකය සටහන් කළේ 1997 දෙසැම්බර් මස 23 වන දින]

එල්.ඩී.-බී. 39/97.

**1991 අංක 52 දරන ජාතික ආරක්ෂක බදු පනත සංශෝධනය
කිරීම සඳහා වූ පනතක්.**

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ :—

1. මේ පනත 1997 අංක 37 දරන ජාතික ආරක්ෂක බදු (සංශෝධන) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ.

ලුහුඬු නාමය.

2. (මෙහි මින් මතු “ප්‍රධාන ප්‍රඥප්තිය” යනුවෙන් සඳහන් කරනු ලබන) 1991 අංක 52 දරන ජාතික ආරක්ෂක බදු පනතේ දීර්ඝ නාමයේ “1996 ජනවාරි මස 1 වන දිනයෙන් සහ 1997 ජනවාරි මස 1 වන දිනයෙන් ආරම්භ වන වර්ෂ” යන වචන හා ඉලක්කම් වෙනුවට “1996 ජනවාරි මස 1 වන දිනයෙන් සහ 1997 ජනවාරි මස 1 වන දින හෝ එදිනට පසුව ආරම්භ වන සෑම වර්ෂයක් ම” යන වචන හා ඉලක්කම් ආදේශ කිරීමෙන් ඒ දීර්ඝ නාමය මෙයින් සංශෝධනය කරනු ලැබේ.

1991 අංක 52
දරන පනතේ දීර්ඝ
නාමය
සංශෝධනය කිරීම.

3. ප්‍රධාන ප්‍රඥප්තියේ 3 වන වගන්තිය පහත දැක්වෙන්නේ පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :—

ප්‍රධාන ප්‍රඥප්තියේ
3 වන වගන්තිය
සංශෝධනය කිරීම.

(1) ඒ වගන්තියේ (1) වන උපවගන්තියෙහි “1995 ජනවාරි මස 1 වන දිනයෙන්, 1996 ජනවාරි මස 1 වන දිනයෙන් සහ 1997 ජනවාරි මස 1 වන දිනයෙන් ආරම්භ වන වර්ෂවල” යන වචනවල සහ ඉලක්කම්වල සිට ඒ උපවගන්තියෙහි අවසානය තෙක් වූ සියලු වචන හා ඉලක්කම් ඉවත් කොට, ඒ වෙනුවට පහත දැක්වෙන වචන සහ ඉලක්කම් ආදේශ කිරීමෙන් :—

“1995 ජනවාරි මස 1 වන දිනයෙන්, 1996 ජනවාරි මස 1 වන දිනයෙන් සහ 1997 ජනවාරි මස 1 වන දින හෝ එදිනට පසුව ආරම්භ වන සෑම වර්ෂයක් ම (මෙහි මින් මතු “අදාළ කාර්තුව” යනුවෙන් සඳහන් කරනු ලබන) සෑම කාර්තුවක් සඳහා, ඒ කැනුණාගේ පිරිවැටුම හෝ එහි කොටසක් මත, මේ පනතේ උපලේඛනයෙහි සඳහන් උචිත අනුප්‍රමාණ අනුව ආගණනය කරනු ලබන (මෙහි මින් මතු “බද්ද” යනුවෙන් සඳහන් කරනු ලබන) ජාතික ආරක්ෂක බද්දක් අය කරනු ලැබිය යුතු ය.”;

සහ

(2) ඒ වගන්තියේ (2) වන උපවගන්තියේ (ඊ) ඡේදය ඉවත් කොට, ඒ වෙනුවට පහත දැක්වෙන ඡේද ආදේශ කිරීමෙන් :—

“(ඊ) ඒ තැනැත්තා විසින් ආනයනය කරන ලද රත්රන් කිසිවක වටිනාකම ;

(ඊඊ) ඒ තැනැත්තා විසින් ආනයනය කරන ලද මැණික් හෝ ස්වර්ණාභරණ කිසිවක වටිනාකම ;

(ඊඊඊ) ඒ තැනැත්තා විසින් ශ්‍රී ලංකාව තුළ දී සාදන ලද මැණික් හෝ ස්වර්ණාභරණ කිසිවක් විකිණීමෙන් ලැබෙන මුදල ;”

ප්‍රධාන ප්‍රඥප්තියේ
4 වන වගන්තිය
සංශෝධනය කිරීම.

4. ප්‍රධාන ප්‍රඥප්තියේ 4 වන වගන්තියේ (උ) ඡේදයේ “1997 ජනවාරි මස 1 වන දින හෝ එදිනට පසුව, එහෙත් 1998 ජනවාරි මස 1 වන දිනට පෙරාතුව ආරම්භ වන සෑම කාර්තුවක් සඳහා” යන වචන හා ඉලක්කම් වෙනුවට “1997 ජනවාරි මස 1 වන දින හෝ එදිනට පසුව ආරම්භ වන සෑම වර්ෂයක ම සෑම කාර්තුවක් සඳහා” යන වචන හා ඉලක්කම් ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ.

ප්‍රධාන ප්‍රඥප්තියේ
10 වන වගන්තිය
සංශෝධනය කිරීම.

5. ප්‍රධාන ප්‍රඥප්තියේ 10 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :—

(1) “ශ්‍රී ලංකා මහ බැංකුව” යන්නෙහි අර්ථ කථනයට ඉක්බිතිව ම පහත දැක්වෙන අර්ථ කථනය ඇතුළත් කිරීමෙන් :—

“මැණික්” යන්නෙන්, 1993 අංක 50 දරන ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය පනතේ අර්ථානුකූල වූ මැණික් අදහස් වන අතර, ප්ලැටිනම් හා රිදී ද එයට ඇතුළත් වේ ;”

(2) “ආනයනකරු” යන්නෙහි අර්ථ කථනයට ඉක්බිතිව ම පහත දැක්වෙන අර්ථ කථනය ඇතුළත් කිරීමෙන් :—

“ස්වර්ණාභරණ” යන්නෙන්, 1993 අංක 50 දරන ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය පනතේ අර්ථානුකූල වූ ස්වර්ණාභරණ අදහස් වේ ; තව ද

(3) “තැනැත්තා” යන්නෙහි අර්ථ කථනයට ඉක්බිතිව ම,
පහත දැක්වෙන අර්ථ කථනය ඇතුළත් කිරීමෙන් :—

“පිරිවැටුම” යන්න, මේ පනත අදාළ වන තැනැත්තකු
සම්බන්ධයෙන් යෙදෙන විට —

(අ) ඔහු ආනයනයකරුවකු නොවන්නේ නම්, පිරිවැටුම්
බදු පනතේ 5 වන වගන්තියේ අර්ථානුකූලව ඒ
තැනැත්තාගේ පිරිවැටුම ඉන් අදහස් වේ ; සහ

(ආ) ඔහු ආනයනකරුවකු වන්නේ නම්,

(i) රේගු ආඥාපනතට අනුකූලව රේගු බදු
කාර්ය සඳහා නිශ්චය කරන ලද (පිරිවැය,
රක්ෂණ සහ නැව් ගාස්තු අගය සත්‍ය
ලෙස නිරූපණය කරන්නා වූ, ඒ තැනැත්තා
විසින් ආනයනය කරන ලද යම් භාණ්ඩයක
වටිනාකම ; සහ

(ii) ඒ භාණ්ඩය මත ගෙවන ලද යම් රේගු
බද්දක් වේ නම්, ඒ රේගු බද්දේ මුදල ;
සහ

(iii) (i) වන හා (ii) වන අනුභේදවල සඳහන්
ප්‍රමාණ එකතු කරන ලද විට ලැබෙන
මුදලින් සියයට විසිපහක මුදල

යන්නෙහි මුළු එකතුව ඉන් අදහස් වේ.”.

6. ප්‍රධාන ප්‍රඥප්තියේ උපලේඛනයේ 7 වන අයිතමයෙහි
“1997 ජනවාරි මස 1 වන දින හෝ එදිනට පසුව එහෙත් 1998
ජනවාරි මස 1 වන දිනට පෙරාතුව ආරම්භ වන යම් කාර්තුවක්
සඳහා” යන වචන හා ඉලක්කම් වෙනුවට “1997 ජනවාරි මස 1
වන දින හෝ එදිනට පසුව ආරම්භ වන සෑම වර්ෂයක ම සෑම
කාර්තුවක් සඳහා” යන වචන හා ඉලක්කම් ආදේශ කිරීමෙන් ඒ
උපලේඛනය මෙයින් සංශෝධනය කරනු ලැබේ.

ප්‍රධාන ප්‍රඥප්තියේ
උපලේඛනය
සංශෝධනය කිරීම.

7. මේ පනතේ 5 වන වගන්තිය සමග කියවිය යුතු, මේ
පනතේ 3 වන වගන්තිය මගින් ප්‍රධාන ප්‍රඥප්තියේ 3 වන
වගන්තියට කරන ලද සංශෝධනය, සියලු කාර්ය සඳහා, 1997
නොවැම්බර් මස 6 වන දින සිට බලාත්මක වූ ලෙස සලකනු
ලැබිය යුතු ය.

අතීතයට බලපාන
ලෙස ක්‍රියාත්මක
වීම.

8. මේ පනතේ සිංහල සහ දෙමළ භාෂා පාඨ අතර යම්
අනනුකූලතාවක් ඇතිවුවහොත්, එවිට සිංහල භාෂා පාඨය
බලපැවැත්විය යුතු ය.

අනනුකූලතාවක්
ඇති වූ විට සිංහල
භාෂා පාඨය බල
පැවැත්විය යුතු
බව.